



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1935/48 - 2015 ඔක්තෝබර් මස 09 වැනි සිතුරාදා - 2015.10.09

(රජයේ බලයට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි තෙවළය - සාමාන්‍ය රජයේ නිවේදන

මලය අංකය : IR/22/14/2010 නඩු අංකය : A/3470

කාර්මික ආරාවුල් පනත 131 වන අධිකාරය

සහ

සේවා යෝජක

දෙවන පාර්ශවය

ප්‍රධානය

131 වන අධිකාරය වන සංශෝධන කාර්මික ආරාවුල් පනතේ 4(1) වගන්තිය යටතේ 2012.08.30 දිනැති හා අංක 1773/39 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද 2012.08.09 දින දරන නියෝගයෙන්, එක් පාර්ශ්වයක් වශයෙන් අංගමුව, යාය 08, රාජාංගනය දකුණු ඉවුර හි පදිංචි ඩී. ඩී. හේරත් බණ්ඩා මයා හා අනෙකු පාර්ශ්වය වශයෙන් කොළඹ 10, රී. ඩී. ජයා මාවත, අංක 500 හි පිහිටි ශ්‍රී ලංකා මහවැලි අධිකාරය අතර පවත්නා කාර්මික ආරාවුල බෙරුම්කිරීමෙන් සම්පූර්ණ පත් කිරීම සඳහා යොමු කරන ලදුව, බෙරුම්කරු විසින් මා වෙත එවා ඇති 2015.07.10 දිනැති ප්‍රදානය එම පනතේ 18(1) වගන්තිය යටතේ මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

එම්. ඩී. සී. අමරතුනු,
කම්කරු කොමිෂන්ස්.

2015 සැප්තැම්බර් මස 04 වැනි දින,
කම්කරු දෙපාර්තමේන්තුව,
කොළඹ 05.

යොමු අංකය : IR/22/14/2010

කාර්මික අධිකරණයේ දී ය.

ඩී. ඩී. හේරත් බණ්ඩා මයා,
රාජාංගනය දකුණු ඉවුර,
යාය 08,
ඇංගමුව.

පැමිණිලිකාර පාර්ශ්වය

- එරෙහිව -

ශ්‍රී ලංකා මහවැලි අධිකාරය,
අංක : 500,
රී. ඩී. ජයා මාවත,
කොළඹ 10.

කම්කරු හා කම්කරු සඛාතා අමාත්‍ය ගාම්පි ලොකුගේ මහතා විසින් 1957 අංක 14 හා 1957 අංක 62 හා 1962 අංක 4 හා 1968 අංක 39 (1968 අංක 37 දරන කාර්මික ආරාවුල (විශේෂ ප්‍රතිපාදන) පනත සමඟ කියවා) දරන පනත්වලින් සංශෝධන වූ ලංකාවේ ව්‍යවස්ථාපිත අනු පනත්වල 131 වන පරිවිශේෂය (1956 ප්‍රතිගේදින මුදුණිය) වන කාර්මික ආරාවුල් පනතේ 4(1) වන වගන්තියෙන් ඔහු වෙත පැවරී ඇති බලකළ අනුව උක්ත ආරාවුල බෙරුම් කිරීම් සම්පූර්ණ පත් කිරීම සඳහා බෙරුම්කරු වශයෙන් 2012.08.09 වැනි දිනැති නියෝගයෙන් මා පත් කොට මා වෙත යොමු කර ඇත.

මා වෙත යොමු කර ඇති දෙපාර්ශවය අතර පවත්නා කාර්මික ආරාවුල වනුයේ :-

“ශ්‍රී ලංකා මහවැලි අධිකාරයේ තංපුන්තේගම කාර්යාලයේ ඉඩම් නිලධාරී ලෙස සේවයේ යෙදෙමින් සිටී. ඩී. ඩී. හේරත් බණ්ඩා මහතා හට ජේතු දක්වීමක් සිදු නොකර එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත ස්ථාන මාරු කිරීම යුත්තිසභගතද යන්න හා එසේ නොවන්නේ නම් ඔහුට හිමි විය යුතු හානි පුරුණ දීමනා හා වෙනත් සහන මොනවාද යන්න පිළිබඳව වේ.”

දෙපාර්ශවය විසින්ම තම තමන්ගේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම් පසු මෙම ආරාවුල විමසීම සඳහා නියම කර කැදිවා සම්පූර්ණ කිරීම සඳහා සලකා බැඳු තමුත්, දෙපාර්ශ්වය එකගතාවයකට නොපැමිණි හෙයින් විමසීම ආරම්භ කරන ලදී.



පළමු පාර්ශ්වය වන සේවක තැන තමා වෙනුවෙන් තමාම පෙනී සිටිමින් දිවුරුම් ප්‍රකාශයක් ගොනු කරමින් තම සාක්ෂි කාර්මික අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබේ ඇත. මහු වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවෙක් කැඳවා ඇත.

දෙවන පාර්ශ්වය වන සේවා යෝජක ආයතනය වෙනුවෙන් නිති නිලධාරී ලක්මාලි හඳුන් පතිරිණ මහත්මිය මූලික වශයෙන් පෙනී සිට ඇති අතර, විමසීම සඳහා නිතියේ ආගා හෙවිචාරවි මහත්මිය පෙනී සිටිමින් සාක්ෂිකරුවකු ලෙස ආයතනයේ පරිපාලන නිලධාරී සාක්ෂියට කැඳවා ඇත.

දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් කරන ලද සාක්ෂි හරස් ප්‍රශ්නවලට හාජනය වූ අතර, සාක්ෂි අවසන් කිරීමෙන් පසු මිනින්ද දේශන ද, ඉදිරිපත් කර ඇත. සියලුම සාක්ෂි ලේඛන හා දේශන ද මා විසින් පරීක්ෂා කරන ලදී.

මා වෙත කරන ලද යොමු කිරීමේ ප්‍රධාන කාර්යාලයට මාරු කරන ලද දින වකවානු සම්බන්ධයෙන් සඳහනාක් ඇත. ඉදිරිපත් වී ඇති සාක්ෂා සලකා බැලීමේදී පෙනී යන්නේ ක්ෂේත්‍ර නිලධාරීයෙකු වශයෙන් සේවයේ යොදී සිටී සේවක තැන වහාම ක්‍රියාත්මක වන පරිදි 2008.11.07 වැනි දින දරන උපයක් ලිපියෙන් ස්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට රාජකාරී කිරීමට හැකි වන පරිදි ස්ථාන මාරු කරමින් 2008.11.10 වැනි දින සිට ප්‍රධාන කාර්යාලයේ වධායක අධ්‍යක්ෂ (පාලන හා මූදල්) වෙත සේවයට වාර්තා කරන ලෙස දැන්වා ඇති බවයි. එමෙන්ම සේවක විසින් මෙම නඩුවට ගොනු කර ඇති දිවුරුම් ප්‍රකාශයට අනුව, මහු 2009.03.01 වැනි දිනට රාජකාරී වාර්තා කිරීම සඳහා මහවැලි කුරුල් පෙශීතයට යොමු කර ඇති බවත්, මිහුව තේවාසික පහසුකම් ලබා දී ඇති බවත්, පෙනී යයි.

මෙම නඩුවේදී විමසීමට ලක් කළ යුතුව ඇත්තේ හේතුවක් නොදැන්වා පළමු පාර්ශ්වය විසින් දෙවන පාර්ශ්වය ප්‍රධාන කාර්යාලයට මාරු කිරීම යුත්තියෙන් වන්නේ ද යන්නත්, නැතහොත් මහුව තීම්විය යුතු හාති ප්‍රාරුණය කොපමණ් යන්නය. සේවක විසින් ඉදිරිපත් කර ඇති ලේඛනවල සඳහන් කර ඇති ඉල්ලීම්වලට අනුව සේවය සඳහා පැමිණීමේ ගෙන් ගැස්තු, යැපීමේ දීමනා, ගෙවල් කුලී හා 25% දීමනාව සඳහා මහු හිමිකම් පාන බව සඳහන්ව ඇත.

මෙම නඩුවේදී දෙවන පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂිකරුගේ සාක්ෂියට අනුව, මහවැලි අධිකාරිය විසින් ස්ථාන මාරු කිරීම සම්බන්ධව ගෙවීම කරනු ලබන්නේ ආයතන සංග්‍රහයේ සඳහන් ප්‍රතිපාදනයන්ට අනුව බව සඳහන් කරන ලද අතර, සේවක විසින් ද ඒ බව පිළිගෙන ඇත. දෙවන පාර්ශ්වය විසින් R/02 ලෙස එකී ලේඛනය මෙම නඩුවට ගොනු කර ඇත.

කෙටි කළක් අතුළත මාරු කිරීම සම්බන්ධයෙන් අදාළ උප වේෂන දීමනා සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ 24 වගන්තියේ දක්වා ඇත. සේවක විසින් පිළියෙල කර ඉදිරිපත් කරන ලද ලේඛනවල සඳහන් දීමනා සම්බන්ධයෙන් එවා ගෙනනය කර ඇති ආකාරය පිළිබඳ අනුගමනය කර ඇති පිළිවෙත කුමක් ද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් කර නැතිවා සේම එකී ලේඛන පිළිගෙන නොහැක.

පළමු පාර්ශ්වය වන සේවක විසින් තම සාක්ෂියේදී දීමනා හා ගමන් වියදම් අදිය සම්බන්ධයෙන් ආයතන ආයතන සංග්‍රහය අනුගමනය කරන බව පිළිගෙන ඇති නිසාත්, දෙවන පාර්ශ්වය වන සේවා යෝජක විසින් තම ආයතනය විසින් අනුගමනය කරන ලබන්නේ ආයතන සංග්‍රහයේ සඳහන් ප්‍රතිපාදන බව පිළිගෙන ඇති නිසාත්, විමසීමට ඇති කරුණ සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ සඳහන් ප්‍රතිපාදන අනුගමනය කිරීම සුදුසු බව මගේ විශ්වාසයයි.

සේවකයාට ලබා දී ඇති ස්ථාන මාරුව සම්බන්ධයෙන් දෙවන පාර්ශ්වය වන සේවා යෝජක තැනගේ ස්ථාවරය වන්නේ පළමු පාර්ශ්වය ලබා දී ඇති ස්ථාන මාරුව සේවයේ අවශ්‍යතාවය මත ලබා දී ඇති බවයි. එය කෙසේ වුවත්, ආයතන සංග්‍රහයේ 24 වන වගන්තිය යටතේ කෙටි කළ දීමක් ඇතිව මාරු කිරීමක්ද සේකවකයකුට හිමිකම් පැහැදිලි දීමනා සම්බන්ධයෙන් දක්වා ඇත. මෙකි සේවක තැනට 2008.11.07 වැනි දිනැති ස්ථාන මරුවේමේ පිළියා මිනින් 2008.11.10 වැනි දින සේවයට වාර්තා කරන ලෙස දැන්වා ඇත. ඒ අනුව සේවක තැනට මාරු වීමේ දැන්වීම, දින ලික් මාසයකට අඩු කළ දීමක් කොට මාරු කිරීම කර ඇති බව පැහැදිලිය.

මහු විසින් මෙම නඩුව ගොනු කර ඇති දිවුරුම් ප්‍රකාශයේ තමාට සිදු වී ඇති හානි පුරුණය සම්බන්ධයෙන් නිශ්චිත ගණනය කිරීමක් දක්වමින් ඉල්ලීමක් කර නැත. එකී දිවුරුම් ප්‍රකාශය සමඟ සේවක විසින් මහුව හිම්විය යුතු බවට කියමින් මහු විසින්ම පිළියෙල කරන ලද ගණනය කිරීම දක්වන ලේඛන තීපයක් අමුණා ඇත. එකී ලේඛන කිසිවක් යටා පරිදි තහවුරු කර නැත. මෙම ලේඛනවලට අනුව 2008, 2009 හා 2010 වර්ෂ සඳහා මහුව හිම්විය යුතු දීමනා සම්බන්ධයෙන් සටහන් කර ඇති අතර, එම මූදල රු. 604,700.00 ලෙස බව සටහන් කර ඇත. එකී ලේඛන පිළිගෙන නොහැක. මා වෙත ඇති යොමු කිරීමට අනුව, සොයා බැලීමේ ඇත්තේ 2008.11.07 වැනි දින උපය මිනින් ප්‍රධාන කාර්යාලයට මාරු කිරීම සම්බන්ධයෙන් හිම්විය යුතු හානි පුරුණ දීමනා හා වෙනත් සහන සම්බන්ධයෙන්ය.

මෙම නඩුවට අදාළ සේවක ප්‍රධාන කාර්යාලයට මාරු කිරීමේදී සේවා යෝජක විසින් ලින් මාසයක් කළ දීමක් කර ඇති මාරු කිරීමක් ස්ථාන මාරු කිරීමක් ස්ථාන මාරු වීමේ දැන්වීම, දින ලික් මාසයක් ස්ථාන මාරු වීමේ දැන්වීමේදී සේවකයෙකුට හිම්විය යුතු දීමනා උප වේෂන දීමනා සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ 24 වගන්තියේ දක්වා ඇත. ඒ අනුව මෙම සේවකට එකී වගන්තියේ සඳහන් ප්‍රතිපාදනයන්ට අනුකූලව යැපීම් හා උප වේෂන දීමනා හිම්විය යුතු දීමනා උප වේෂන දීමනා සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ 24 වගන්තියේ දක්වා ඇත.

මෙම නඩුවට අදාළ සේවක ප්‍රධාන කාර්යාලයට මාරු කිරීමේදී සේවා යෝජක විසින් ලින් මාසයක් කළ දීමක් කර ඇති මාරු කිරීමක් ස්ථාන මාරු වීමේ දැන්වීම, දින ලික් මාසයක් ස්ථාන මාරු වීමේ දැන්වීමේදී සේවකයෙකුට හිම්විය යුතු දීමනා උප වේෂන දීමනා සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ 24 වගන්තියේ දක්වා ඇත. ඒ අනුව මෙම සේවකට එකී වගන්තියේ සඳහන් ප්‍රතිපාදනයන්ට අනුකූලව යැපීම් හා උප වේෂන දීමනා හිම්විය යුතු දීමනා උප වේෂන දීමනා සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ 24 වගන්තියේ දක්වා ඇත.

මෙම නඩුවට අදාළ සේවක ප්‍රධාන කාර්යාලයට මාරු කිරීමේදී සේවා යෝජක විසින් ලින් මාසයක් ස්ථාන මාරු වීමේ දැන්වීම, දින ලික් මාසයක් ස්ථාන මාරු වීමේ දැන්වීමේදී සේවකයෙකුට හිම්විය යුතු දීමනා උප වේෂන දීමනා සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ 24 වගන්තියේ දක්වා ඇත.

මායා වේෂන දීමනා උප වේෂන දීමනා 25% කත් හිම්විය යුතු ය. යැපීම් දීමනා 500 1/2 x උප වේෂන දීමනා 25% කත් හිම්විය යුතු ය. යැපීම් දීමනා 7500 x 25/100 = රු. 1875/- කත්, වගන්තේ රු. 9375/- කත් හිම්විය යුතු බවට නිශ්චිතය කරමි.

මෙම මුදල සේවකට ලබා ගැනීමට හැකි වන පරිදි කොළඹ 05, නාරාහේනපිට, කමිකරු මහලේකම් කාර්යාලයේ, නැගෙනහිර කොළඹ දිස්ත්‍රික් කමිකරු කාර්යාලය භාර කමිකරු කොමසාරිස් වෙත මෙම නියෝගය ශ්‍රී ලංකා ජනරජයේ ගැසට් පත්‍රයේ පළ වී දින 30 ක් ඉක්ම යාමට පූර්ම තැන්පත් කරන ලෙසට දෙවන පාර්ශ්වයට මෙයින් නියෝග කරමි.

මෙය යුක්තිසහගත හා සාධාරණ නියෝගයක් බවට විශ්වාස කරමින් මෙම ප්‍රධානය නිකුත් කරමි.

එන්. එ. ජයවික්ම,
බෙරුම්කරු,

2015.07.10

10 - 931

මගේ අංකය : IR/22/87/2009

කාර්මික ආරාවුල් පනත 131 වන අධිකාරය

131 වන අධිකාරය වන සංශෝධිත කාර්මික ආරාවුල් පනතන් 4(1) වගන්තිය යටතේ 2011.06.09 දිනැති හා අංක 1709/46 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද 2011.05.26 දින දරන නියෝගයෙන්, එක් පාර්ශ්වයක් වශයෙන් ප්‍රත්තලම කුරුණෑගල පාර, ආරච්චිල්පුව, අංක 317 හි පදිංචි බිං. එ. ඩී. ඇර්. වර්ණකුල මයා හා අනෙකු පාර්ශ්වය වශයෙන් කොළඹ 05, කිරුල පාර, අංක 200 හි පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අතර පවත්නා කාර්මික ආරාවුල බෙරුම්කරු මෙයින් සම්පූර්ණ පත් කිරීම සඳහා යොමු කරන ලදුව, බෙරුම්කරු විසින් මා වෙත එවත් එවත් 2015.06.23 දිනැති ප්‍රධානය එම පනතන් 18(1) වගන්තිය යටතේ මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

එම්. ඩී. ඩී. අමරතුංග,
කමිකරු කොමසාරිස්.

2015 සැප්තැම්බර් මස 02 වැනි දින,
කමිකරු දෙපාර්තමේන්තුව,
කොළඹ 05.

යොමු අංකය : IR/22/87/2009

කාර්මික අධිකරණයේ දිය.

චිං. එ. ඩී. එ. ඇර්. වර්ණකුල මහතා,
අංක 317,
ආරච්චිල්පුව,
කුරුණෑගල පාර,
ප්‍රත්තලම.

පළමු පාර්ශ්වය

- එරෙහිව -

නඩු අංකය : A/3379

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය,
අංක : 200,
කිරුල පාර,
කොළඹ 05.

දෙවන පාර්ශ්වය

ප්‍රධානය

කමිකරු හා කමිකරු සංඛ්‍යාතා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් 1957 අංක 14 හා 1957 අංක 62 හා 1962 අංක 4 හා 1968 අංක 39 (1968 අංක 37 දරන කාර්මික ආරාවුල් (විශේෂ ප්‍රතිපාදන) පනත සම්ග කියවා) දරන පනත්වලින් සංශෝධිත වූ ලංකාවේ ව්‍යවස්ථාවිත අන පනත්වල 131 වන පරිවිණ්දය (1956 ප්‍රතිශේෂිත මුද්‍රණය) වන කාර්මික ආරාවුල් පනතන් 4(1) වන වගන්තියෙන් ඔහු වෙත පැවරී ඇති බලතල අනුව උක්ත ආරාවුල බෙරුම් කිරීමෙන් සම්පූර්ණ පත් කිරීම සඳහා බෙරුම්කරු වගයෙන් 2011.05.26 වැනි දිනැති නියෝගයෙන් මා පත් කොට මා වෙත යොමු කර ඇත.

බෙරුම්කරණය සඳහා මා වෙත යොමු කර ඇති කරුණ වනුයේ :-

"එවකට පැවති සීමාසිහිත වයඹ බස් සමාඟම විසින් එහි ප්‍රත්තලම ඩීපෝවේ සේවය කරමින් සිටි බ්ලි. එ. ඩී. එ. ඇර්. වර්ණකුල මහතාට 2001.06.15 සිට 2001.12.17 වැනි දින දක්වා අඩ වැටුප් සහිතව වැඩ තහනම් කිරීම හේතුවෙන් ඔහුට යම් අසාධාරණයක් වූයේ නම් ඔහුට කුමන සහනයක් හිමිද යන්න පිළිබඳව චේ."

ඉද්දුම්කරු වෙනුවෙන් නියෝග්‍රාම එස්. එම්. ඇර්. බණ්ඩාර මහතා පෙනී සිටි අතර, සේවා යෝජක පාර්ශ්වය වෙනුවෙන් නිති නිලධාරීන් නිමාජා අයන්ති මහත්මිය සමග රජයේ නිතියා රිද්මා කුරුවිට මෙන්විය හා දිස්නා ප්‍රත්තානු මහත්මිය පෙනී සිටි ඇති.

දෙපාර්ශ්වය විසින්ම ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් පසු මෙම ආරාවුල විමසා බැලීම සඳහා බෙරුම්කරණය ඉදිරියට පැවුණුවේ අනතුරුව විමසීම ආරම්භ කිරීමට පූර්ම සම්පූර්ණ පත් කිරීමට ඇති හැකියාව විමසා බලන ලද මුත්, සම්පූර්ණ පත් කිරීමට හැකියාවක් නොමැති වූ හේදින් විමසීම ආරම්භ කර දෙපාර්ශ්වය විසින්ම සාක්ෂි සහ ලේඛන ඉදිරිපත් කරමින් නඩුවේ කටයුතු අවසන් කර ඇත. දෙපාර්ශ්වය විසින් ලිඛිත දේ ගැන ද ඉදිරිපත් කර ඇති.

මෙම නඩුවට හේතු පාදක වී ඇත්තේ පළමු පාර්ශ්වය විසින් කළ යැයි කියනු ලබන විනය විරෝධී ත්‍රියාවක් සම්බන්ධයෙන් අනෙක් පාර්ශ්වය විසින් පළමු පාර්ශ්වයට වේදානා ඉදිරිපත් කර විනය පරික්ෂණයක් පැවුත්වීමයි. එම කාලය තුළ පළමු පාර්ශ්වය වන සේවකයාගේ සේවය අඩ වැටුප් සහිතව තහනමට ලක් කර ඇත. 2001.06.20 වැනි දිනෙන් යුතුව ඉදිරිපත් කර ඇති වේදානා පත්‍රයේ වෙදානා හතරක් දක්වා ඇත. 2003.02.19 වැනි දින විනය නියෝග නිකුත් කර ඇති අතර, එමෙන් 03 වන වේදානාව හැර අනික්ත වේදානාවලට වැරදිකරු බවට නිගමනය වී ඇති හේදින්, සේවය තහනම් කර සිටි කාලයේදී නොගෙවන ලද අර්ථ වේතනය අහිමි කරමින්,

- (i) ඉදිරියට සති දෙකක් (දින 14ක්) සේවය තාවකාලිකව අන්ත්‍රිවුම් හා
- (ii) මෙන් ඉදිරියට මෙවැනි වේදානාවලට ලක් නොවී ක්‍රියා කරන ලෙසට තරයේ අවවාද කිරීම.

දූෂ්‍යවම් වශයෙන් නියම කර ඇත. මෙම නියෝගයට එරෙහිව සේවක විසින් අහියාවනයක් ඉදිරිපත් කර ඇත. අහියාවනය සඳහා විනය නියෝගය 2008.01.19 වැනි දින ලබා දෙමින් දින

හතක වේතන දඩ අයකර ගන්නා ලෙස සඳහන් කර ඇති බවත්, එකි දඩ මූදල 2009.07.26 වැනි දින වැටුපෙන් අයකර ගෙන ඇති බවත්, ඉදිරිපත් වී ඇති සාක්ෂිවලින් පෙනී යයි. තවද අභියාචනා නියෝගය ලබා දීම සඳහා වසර 05 ක පමණ කාලයක් ගත වී ඇති බවත්, එම කාලය තුළ මෙම කරුණ හේතු පාදක කර ගෙන ඔහුට ලැයි යුතු උසස්වීම්, වැටුප් වර්ධක ආදිය පාලක පක්ෂය විසින් ලබා නොදීම මත පළමු පක්ෂය වන සේවකට බලවත් අසාධාරණයක් වී ඇති බවත්, ඔහු තවදුරටත් තම සාක්ෂි මැගින් ප්‍රකාශ කර ඇත. මෙම කරුණු සැලකිල්ලට ගැනීමේදී අභියාචනා විනය නියෝගය ලබා දීම සඳහා වසර 05 ක පමණ කාලයක් ගතවීම තුළ ඉහතින් දක්වන ලද ආකාරයට සේවකයාට සිය උසස්වීම් හා වැටුප් වර්ධක ලබා නොදීම තුළ බලවත් අසාධාරණයක් සිදු වී ඇති බව බැඳු බැල්මට පෙනී යයි.

එය එසේ වුවද, බෙරුම්කරණය සඳහා මා වෙත යොමු කර ඇති ඉහතින් සඳහන් කර ඇති දෙපාර්තමේන්තු අතර පවත්නා ආරාවුල කුමක් ද යන්න ඉතාමත් පැහැදිලිය. එනම්, “.....” බව. එ. ඩී. ආර්. වර්ණකුල මහතාට 2001.06.15 වැනි දින සිට 2001.12.17 වැනි දින දක්වා අඩ වැටුප් සහිතව වැඩ තහනම් කිරීම සේවාවෙන් ඔහුට යම් අසාධාරණයක් වූයේ ද යන්න හා අසාධාරණයක් වූයේ නම් ඔහුට කුමන සහනයක් මිශ්‍ර වී ද යන්න” පිළිබඳවයි.

සේවක පාර්ශවය වැඩ තහනම්ව ලක්කර ඇත්තේ 2001.06.15 වැනි දින අඩ වැටුප් සහිතවය. එ අනුව ඔහුට 2001.06.20 වැනි දින වෝදා පත්‍රයක් ඉදිරිපත් කර එසේ විනය විභාගය පවත්වා නිම කිරීමට පෙර ප්‍රත්තලම ඩිලෝ කළමනාකරු, විසින් 2001.12.17 වැනි දින දරන ලිපිය මැගින් වහාම සේවයට වාර්තා කිරීම දනුම් දී ඇති බව සේවක කිය සිටි. එ අනුව පෙනී යන්නේ මෙම විනය විභාගයේ ඉතිරි ක්වයුතු කර ගෙන ගොස් ඇත්තේ ඔහු සේවයේ යොදා සිටියදී බවයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විනය ව්‍යවස්ථාවේ 06 වන වගන්තියේ බරපතල විෂමාවාර ක්‍රියාවක් සම්බන්ධයෙන් සේවය තහනම් කිරීම සම්බන්ධව දැක්වෙන අතර, “සේවය තහනම් කාලය තුළ අර්ථ වශයෙන් වේතනය අත්තිවෘතු ඇත” යනුවෙන් සඳහන් කර ඇත. එ අනුව 6:1 වගන්තියේ ප්‍රතිපාදන අනුව අඩ වැටුප් සහිතව සේවය තහනම් කිරීම විනය ව්‍යවස්ථාවට අනුකූල බව පැහැදිලි වේ. වේතනය සම්පූර්ණයෙන් අන්තිවීය යුතු අවස්ථා සම්බන්ධයෙන්ද සඳහන් කර ඇත. කෙසේ වෙතත් විභාගය අවසානයේදී සේවයෙන් පහ කිරීමට හෝ සේවය අවසන් කිරීමට වඩා අඩ දැඩුවමක් පැහැදිලි වන ලද නොත් නොගෙවන ලද මුළු වැටුප ගෙවීමට නියමිත බලධාරයාට නියෝග කළ හැකි බවට ඇති සඳහන අනුව, අභිම් වී ඇති අඩ වැටුප මුදිත සේවකට ලබා දීමට නියෝග කර තිබුණේ නම් යුත්තිසාහාගත බව මගේ හැඳුමයි.”

එ අනුව, මෙම නඩුවේ මුදිත සේවකට 2001.06.15 වැනි දින සිට 2001.12.17 වැනි දින දක්වා කාලය තුළ අභිම් වී අඩ වැටුප ලබා දීමට නියෝග කරමි.

2001 වර්ෂයේ සේවකගේ වැටුප සම්බන්ධයෙන් වගලන්තරකරු විසින් ඉදිරිපත් කර ඇති වැටුප ලේඛනයේ මාසික වැටුප සඳහන් කර ඇත. විනය නියෝගය එමෙන්ම විනය ව්‍යවස්ථාවේ 4-6 වගන්තියේ “වෝදා පත්‍රයක් නිම්ති කළ දිනයේ සිට තෙමසක් ඇතුළත විනය විභාගය පවත්වා නිම කළ යුතුයි.” යනුවෙන් සඳහන්ව ඇත.

සේවක පක්ෂය විසින් 2010.06.14 වැනි දිනෙන් යුතුව කමිකරු කොමසාරස්තුමා වෙත යවන ලද ලිපිය පැ/09 ලෙස ලකුණු කර මෙම නඩුවට ඉදිරිපත් කර ඇත. විනය නියෝගය

2003.02.27 වැනි දින ලබා දුන් බවත්, එම විනය නියෝගයට එරෙහිව කරන ලද අභියාචනය සම්බන්ධව අභියාචනා නියෝගය 2008.01.19 වැනි දින ලබා ද ඇති අතර, ඒ සඳහා වසර 05 කට ආසන්න කාලයක් ගත වී ඇති බවත්, එම හේතුව නිසා ඔහුට අසාධාරණයක් සිදු වී ඇති බව සටහන් කර ඇති නමුත්, බෙරුම්කරණය වෙත යොමු කර ඇති කරුණ ඉහත දක් වූ පරිදි අඩ වැටුප් සහිතව 2001.06.15 වැනි දින සිට 2001.12.17 වැනි දින තෙක් සේවා තහනම්ව ලක් කර තිබීම සේවා තහනම්ව තුළ අභියාචනයක් වී ඇති අඩ්ද යන්න වන බැවින්, අධිකරණ බලය ලැබේ ඇත්තේ එකි කරුණ සම්බන්ධයෙන් පමණක් වන හේතින් සේවක පක්ෂයට සිදු වී ඇති අනිකුත් අසාධාරණයක් සම්බන්ධයෙන් පමණක් නිගමනය කිරීමට තීරණය කරමි.

මෙම නඩුවට අදාළව සියලු කරුණු සලකා බැලීමේදී මාස භයක කාලයක් ඉතුත් වී තිබියදින් මෙම විනය ප්‍රක්ෂණය අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් සේවා යෝජක විසින් මුදිත සේවක වහාම සේවයට කැඳවීමෙන් යුත්තිසාහාගත ලෙස ක්වයුතු කර ඇති බව පෙනේ. කෙසේ වෙතත්, 2003.02.27 වැනි දින ලබා දෙන ලද විනය නියෝගය සඳහා වසර 05 කට ආසන්න කාලයක් ගත කිරීම සුළුව සිදු වී ඇති අනිකුත් අසාධාරණයක් සම්බන්ධ නිගමනය කිරීමට තෙක් බලයක් නොමැති හේතින් මා වෙත යොමු කර ඇති අදාළ කරුණ සම්බන්ධයෙන් පමණක් නිගමනය කිරීමට තීරණය කරමි.

මෙම නඩුවට අදාළව සියලු කරුණු සලකා බැලීමේදී මාස භයක කාලයක් ඉතුත් වී තිබියදින් මෙම විනය ප්‍රක්ෂණය අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් සේවා යෝජක විසින් මුදිත සේවක වහාම සේවයට කැඳවීමෙන් යුත්තිසාහාගත ලෙස ක්වයුතු කර ඇති බව පෙනේ. කෙසේ වෙතත්, 2003.02.27 වැනි දින ලබා දෙන ලද විනය නියෝගය සඳහා වසර 05 කට ආසන්න කාලයක් ගත කිරීම සුළුව සිදු වී ඇති අනිකුත් අසාධාරණයක් සම්බන්ධයෙන් පමණක් නිගමනය කිරීමට තීරණය කර ඇති අදාළ කරුණ සම්බන්ධයෙන් පමණක් නිගමනය කිරීමට තීරණය කරමි.

එ අනුව, මෙම නඩුවේ මුදිත සේවකට 2001.06.15 වැනි දින සිට 2001.12.17 වැනි දින දක්වා කාලය තුළ අභිම් වී අඩ වැටුප ලබා දීමට නියෝග කරමි.

2001 වර්ෂයේ සේවකගේ වැටුප සම්බන්ධයෙන් වගලන්තරකරු විසින් ඉදිරිපත් කර ඇති වැටුප ලේඛනයේ මාසික වැටුප සඳහන් කර ඇත.

එ අනුව මාසික වේතනය රු. 6165/- ක් බව පෙනී යයි. සහන ලබා දීමේදී එකි වැටුප උපයෝගී කර ගනිම්. මුදිත සේවකට අඩ වැටුප් අභිම් වී යිය කාලය මාස හයකි. එ අනුව (රු. 6165.00 x 1/2 x 6)= 3082.50 X 6 = රු. 18,495/-

එ අනුව මෙම නඩුවේ මුදිත සේවකට රු.18495/- ක මූලක් ලබා දීමට සේවා යෝජක පක්ෂයට නියෝග කරන අතර, එකි මූදල සේවකට ලබා ගැනීමට හැකි වන සේ කොළඹ 05,

නාරාහේන්පිට, කමිකරු මහලේකම් කාර්යාලයේ, නැගෙනහිර කොළඹ දිස්ත්‍රික් කමිකරු කාර්යාලය භාර කමිකරු කොමිසාරිස් වෙත මෙම නියෝගය ගැසට් පත්‍රයේ පළ වී මසක් ඉක්ත් වීමට ප්‍රථම තැන්පත් කළ යුතු බවට මෙයින් තවදුරටත් නියෝග කරනු ලැබේ.

මෙය යුත්තිස්හගත හා සාධාරණ ප්‍රදානයන් බවට සහතික කරමි.

2015 ජූනි මස 23 වැනි දින
10 - 932

එන්. ඒ. ජයවිත්තම,
බෙරුමිකරු,

මගේ අංකය : IR/15/25/2012

කාර්මික ආරාවුල් පනත 131 වන අධිකාරය

131 වන අධිකාරය වන සංශෝධිත කාර්මික ආරාවුල් පනතේ 4(1) වගන්තිය යටතේ 2013.10.17 දිනැති හා අංක 1832/32 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද 2013.10.04 දින දරන නියෝගයෙන්, එක් පාර්ශ්වයක් වශයෙන් මධ්‍යාත්‍ර, මානස්දන සම්පකාර වත්ත පාර, නො. 148/8 ඒ හි පදිංචි ජේ. මිගහවත්ත මහතා පිළිමතලාව, වට්ටප්පෙළාල සාදික්කාවත්ත, අරුණවත්ත, නො. 70ල්, හි පදිංචි වි. රී. එස්. වන්දුකුමාර මහතා, ඇඹිලිපිටිය, මොරකුටිය, නො. 308/6, "මුළුයානන්ද" හි පදිංචි බවි. දායානන්ද මහතා හා අනෙක් පාර්ශ්වය වශයෙන් කොළඹන්නාව, නිමාව හි පිහිටි සිලේන් පෙවෙළියම් ස්ටෝරෝ ටර්මිනල්ස් ලිමිටඩ අතර පවත්තා කාර්මික ආරාවුල බෙරුමිකිරීමෙන් සම්පාදක පත් කිරීම සඳහා යොමු කරන ලදුව, බෙරුමිකරු විසින් මා වෙත එවා ඇති 2015.07.02 දිනැති ප්‍රදානය එම පනතේ 18(1) වගන්තිය යටතේ මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

එම්. ඩී. සී. අමරත්‍යාග,
කමිකරු කොමිසාරිස්.

2015 අගෝස්තු මස 24 වැනි දින,
කමිකරු දෙපාර්තමේන්තුව,
කොළඹ 05.

යොමු අංකය : IR/15/25/2012

කාර්මික අධිකරණයේ දි ය.

එක් පාර්ශ්වයක් වශයෙන්,

01. ජේ. මිගහවත්ත මයා,

නො. 148/8 ඒ,

සම්පකාර වත්ත පාර,

මානස්දන,

මධ්‍යාත්‍ර,

02. වි. වී. එස්. වන්දුකුමාර මයා,

නො. 70ල්, අරුණවත්ත,

සාදික්කාවත්ත, වට්ටප්පෙළාල,

පිළිමතලාව.

03. බිඛ. දායානන්ද මයා,

"මුළුයානන්ද", නො. 308/6,

මොරකුටිය,

ඇඹිලිපිටිය.

පැමිණිලිකාර පාර්ශ්වය

නඩු අංකය : A/3525

අනෙක් පාර්ශ්වය වශයෙන්,

සිලේන් පෙවෙළියම් ස්ටෝරෝ

ටර්මිනල්ස් ලිමිටඩ,

නිමාව,

කොළඹන්නාව.

දෙවන පාර්ශ්වය

පුදානය

කමිකරු හා කමිකරු සංඛ්‍යාතා අමාත්‍ය ලොකුගේ මහතා විසින් 1957 අංක 14 හා 1957 අංක 62 හා 1962 අංක 4 හා 1968 අංක 39 (1968 අංක 37 දරන කාර්මික ආරාවුල් (විශේෂ ප්‍රතිපාදන) පනත සමග කියවා) දරන පනත්වලින් සංශෝධිත වූ ලංකාවේ ව්‍යවස්ථාපිත අනු පනත්වල 131 වන පරිවිණ්දය (1956 ප්‍රතිකෝධිත මුදුණය) වන කාර්මික ආරාවුල් පනතේ 4(1) වන වගන්තියෙන් ඔහු වෙත පැවරී ඇති බලතෙක අනුව උක්ත ආරාවුල බෙරුමි කිරීමෙන් සම්පාදයට පත් කිරීම සඳහා බෙරුමිකරු වශයෙන් 2013.10.04 වැනි දිනැති නියෝගයෙන් මා පත් කොට මා වෙත යොමු කර ඇත.

දෙපාර්ශ්වය අතර පවතින ආරාවුල මෙසේය :-

සිලේන් පෙවෙළියම් ස්ටෝරෝ ටර්මිනල්ස් ලිමිටඩ ආරක්ෂක අංශයේ සේවය කරන ජේ. මිගහවත්ත මහතා, වි. වී. එස්. වන්දුකුමාර මහතා සහ බිඛ. දායානන්ද මහතා යන සේවකයින්ට B I ගෞරුණයේ ආරක්ෂක නිලධාරී තනතුර නොලැබීමෙන් යම් අසාධාරණයක් සිදු වූයේ ද යන්න සහ එලෙස අසාධාරණයක් සිදු වූයේ නම් මවුන් එකිනෙකාට ක්මන සහනයක් හිමිවිය යුතු ද? යන්න පිළිබඳව වේ.

ඉල්ලුමිකාර පාර්ශ්වය සිය ප්‍රථම ප්‍රකාශය ගොනු කිරීමෙන් දෙවනි පාර්ශ්වය සිය ප්‍රකාශය ගොනු කර තිබේ. ඉන් අනතුරුව ඉල්ලුමිකාර පාර්ශ්වය ප්‍රතිඵල්තර ප්‍රකාශයක්ද ගොනු කරන ලදී.

බෙරුමිකරණයට මෙම ආරාවුල කැඳවීමෙන් අනතුරුව දෙපාර්ශ්වය අතර සම්පාදක් ඇති නොවූ හෙයින් මෙම ආරාවුල විභාගයට ගෙන්නා ලදී. ඉල්ලුමිකාර පාර්ශ්වය සිය සාක්ෂි මෙහෙයුවීම ආරම්භ කරමින් ජේ. මිගහවත්ත යන ඉල්ලුමිකරු සාක්ෂියට කැඳවන ලදී. එම සාක්ෂිකරු කැඳවීමෙන් අනතුරුව ඉල්ලුමිකාර පාර්ශ්වය සිය සාක්ෂි අවසන් කොට නැඩුව අවසානයේදී ලකුණු කරන ලද පැ/1 සිට පැ/06 දක්වා ලේඛන සමග ලිඛිත සැල කිරීම බෙරුමිකරණයට හාර දෙන ලදී.

වගලත්තරකාර පාර්ශ්වය සිය සාක්ෂි මෙහෙයුවීම ආරම්භ කරමින් මානව සම්පාදක අංශයේ ලිපිකරුවකු වන එව්. එම්. අයි. ඩී. සිදුගොඩ මහතා සාක්ෂියට කැඳවන ලදී.

ඉහත සාක්ෂිකරුගේ සාක්ෂි අවසන් කිරීමෙන් අනතුරුව වගලත්තරකාර සිය නැඩුව අවසානයේදී ලකුණු කරන ලද R/01 සිට R/09 දක්වා ලේඛන සමග ලිඛිත සැල කිරීම බෙරුමිකරණයට හාර දෙන ලදී.

ඉහත සාක්ෂිකරුගේ සාක්ෂි අවසන් කිරීමෙන් අනතුරුව වගලත්තරකාර සිය නැඩුව අවසන් කොට නැඩුව අවසානයේදී ලකුණු කරන ලද R/01 සිට R/09 දක්වා ලේඛන සමග ලිඛිත සැල විවිධ ප්‍රකාශයට හාර දෙන ලදී.

ඉහත ලේඛන සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවයක් කර නැත.

ඉල්ප්‍රමිකරුවන් තියෙනාම සේවයට පැමිණි දිනය, සේවයට බඳවා ගත් තනතුර හා ග්‍රේණිය දහට සේවය කරන තනතුර හා ග්‍රේණිය වැටුප දෙපාර්තමේන්තු පිළිගෙන්නා ලදී. ඉහත ඉල්ප්‍රමිකරුවන් තියෙනාම ඉල්ලා ඇත්තේ B I ග්‍රේණියේ ආරක්ෂක නිලධාරී තනතුර බවද, දෙපාර්තමේන්තු බෙරුම්කරණයේදී පිළිගෙන තිබේ.

B I ග්‍රේණිය සඳහා අභ්‍යන්තර ඉල්ප්‍රමි පත් කැදීවීමක් සිදු කර ඇති අතර, ඒ ඉහත ඉල්ප්‍රමිකරුවන් තියෙනාම ඉහත තනතුර ඉල්ලා ඇති බව හා එකී තනතුරට අදාළ සම්මුඛ පරික්ෂණයට පෙනී සිටි බව බෙරුම්කරණයට ඉදිරිපත් වූ සාක්ෂි අනුව පිළිගත හැකිය.

ඉල්ප්‍රමිකරුවන් ඉදිරිපත් වූ සම්මුඛ පරික්ෂණයට ජේ. මිගහවත්ත මහතා ලකුණු 43, ක්ද, වී. වී. එස්. වන්දුකුමාර මහතා ලකුණු 49.5 ක්ද, ඩාඩ්. දායානන්ද මහතා ලකුණු 46 ක්ද ලබා තිබූ බව බෙරුම්කරණයට දෙපාර්තමේන්තු ඉදිරිපත් කළ සාක්ෂි අනුව පිළිගත තහවුරු විය.

සම්මුඛ පරික්ෂණයේදී ලකුණු දුන් ආකාරය තිබුරුදී තොවන බව ඉල්ප්‍රමිකරුවන්ගේ ස්ථාවරය විය. වගලත්තරකරු සිය සාක්ෂි ඉදිරිපත් කරමින් ඉහත සම්මුඛ පරික්ෂණයේදී කුම 06 ක් යටතේ ලකුණු ලබා දී තිබූ බව සඳහන් කර තිබේ. ඒ අනුව අංක 01 යටතේ අංශ ප්‍රධානීය විසින් සේවය ඇගයීම් කොට ලකුණු ලබා දුන් බව වගලත්තරකරුගේ ස්ථාවරය විය. එන් එන්. කුරුවීටඳාරවී යන ඉල්ප්‍රමිකරු ආබාධිත පුද්ගලයක් බවත්, ඔහුට ලකුණු 12 ක් ලබා දී තිබූ බවද ඔහුට මුර සේවයෙහි යෙදිය තොහැකි බව ජේ. මිගහවත්ත තැමැති ඉල්ප්‍රමිකරු බෙරුම්කරණයේදී සාක්ෂි ඉදිරිපත් කරමින් සඳහන් කරන ලදී.

ඉහත සඳහන් එන්. එන්. කුරුවීට ආරච්ඡි ආබාධිත තොවන පුද්ගලයෙක් බවට වගලත්තරකරු සාක්ෂි ඉදිරිපත් කර නැත. එසේම මෙම පුරුෂජාව සම්බන්ධයෙන් අභ්‍යන්තරට තිවෙදනය කිරීමේ ලේඛනයේ ඉල්ප්‍රමිකරු පැ/01 වශයෙන් ලකුණු කොට ඉදිරිපත් කර තිබේ. එම ලේඛන වගලත්තරකරු ප්‍රතික්ෂේප කොට තැතැ. ඉහත සේවය විසින් එන් එන්. තැමැති ඉල්ප්‍රමිකරු බෙරුම්කරණයේදී සාක්ෂි ඉදිරිපත් කරමින් සඳහන් කරන ලදී.

ඉහත සඳහන් එන්. එන්. කුරුවීට ආරච්ඡි ආබාධිත තොවන පුද්ගලයෙක් බවට වගලත්තරකරු සාක්ෂි ඉදිරිපත් කර නැත. එසේම මෙම පුරුෂජාව සම්බන්ධයෙන් අභ්‍යන්තරට තිවෙදනය කිරීමේ ලේඛනයේ ඉල්ප්‍රමිකරු පැ/01 වශයෙන් ලකුණු නොවා ඉදිරිපත් කර තිබේ. එම ලේඛන වගලත්තරකරු ප්‍රතික්ෂේප කොට තැතැ. වගලත්තරකරු කැදීවන දැන සාක්ෂිකරුගේ සාක්ෂිය අනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර විස්තර පෙන් සේවය විසින් දෙකක් සමත්ව තිබූ බව පිළිගත හැකිය.

සේවා යෝජකගේ කාර්ය හාරය වේ.

ඉහත ඉදිරිපත් වූ සාක්ෂි අනුව සේවා ඇගයීම මත ලකුණු ලබා දීමේදී සේවා යෝජක සාධාරණව කටයුතු කර නැති බව බෙරුම්කරණයට ඉදිරිපත් වූ සාක්ෂි අනුව පිළිගත හැකිය.

ඉහත සම්මුඛ පරික්ෂණයේදී අංක 02 යටතේ ලකුණු ලබා දී ඇත්තේ අධ්‍යාපන සුදුසුකම් මත බව දෙපාර්තමේන්තු බෙරුම්කරණය ඉදිරිපත් කළ සාක්ෂි අනුව පිළිගත හැකිය. වගලත්තරකරු ලකුණු දීමේ කුම පදනම් කර ගත් ලේඛනයක් R/01 ලෙස ලකුණු කොට බෙරුම්කරණයට ඉදිරිපත් කර තිබේ. මෙම ඉල්ප්‍රමිකරුවන් තියෙනාට ලකුණු 04, 02, 02 ලැබේ තිබූ බව වගලත්තරකරු සඳහන් කර තිබේ. වගලත්තරකරු ලකුණු කරන ලද R/01 ලේඛනය අනුව අට සමත් අයෙකුට ලකුණු 02 ක් පිළිවන අතර, ගණනය හා හාජාව නැතිව අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය සමත් අයෙකුට ලකුණු 04ක්ද, ඉහත විෂයයන් සමග විෂයයන් 0ක් සමත් අයෙකුට ලකුණු 06ක්ද, ලැබෙන බව ඉහත R/01 ලේඛනයේදී දැක්වේ.

වී. වී. එස්. වන්දුකුමාර යන ඉල්ප්‍රමිකරුට අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ලකුණු 04 ක් ලැබේ ඇති බවද, එම ලකුණු ලැබේ ඇත්තේ උසස් පෙළ විෂයයන් දෙකක් සමත්වීම හේතු කොට ගෙන බව වගලත්තරකරු කැදීවන දැන සාක්ෂිකරු බෙරුම්කරණයේදී සඳහන් කර ඇත. ඉල්ප්‍රමිකරු පාර්ශවය සිය ප්‍රථම ප්‍රකාශයේ V/16 වශයෙන් ලේඛනයක් ලකුණු කොට ඇති අතර, එකී ලේඛනය වගලත්තරකරු ප්‍රතික්ෂේප කොට නැත. වගලත්තරකරු කැදීවන දැන සාක්ෂිකරුගේ සාක්ෂිය අනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂයයන් දෙකක් සමත්ව තිබූ බව පිළිගත හැකිය.

සාමාන්‍යයෙන් උසස් පෙළ භැඳුරුමට සාමාන්‍ය පෙළ සමත්ව විය යුතු අතර, ඒ අනුව වී. වී. එස්. වන්දුකුමාර සාමාන්‍ය පෙළට අධාරව R/01 ලේඛනය පරිදි ලකුණු ලබා දී නැති බවද, පිළිගත හැකිය. සේසු ඉල්ප්‍රමිකරුවන් සඳහාද ලකුණු 02 බැඳින් සම්මුඛ පරික්ෂණයේදී උසස් ලකුණු නොවා ඇති අතර, එවැනි ලකුණු ප්‍රමාණයක් ලබා දීම පදනම් වූ හේතු ද වගලත්තරකරු පාර්ශවය බෙරුම්කරණයේදී තහවුරු කිරීමට අපොහොසත් විය. ඉහත සඳහන් සාක්ෂි අනුව ලබා ගත් අධ්‍යාපන සුදුසුකම් අනුව ලකුණු දීමේදී සාධාරණව කටයුතු කර නැති බව පිළිගත හැකිය.

අංක 3(I) යටතේ සේවා කාලයට හිමි ලකුණු ලබා දී ඇති බව පිළිගත හැකිය. ජේ. මිගහවත්ත 3(II) යටතේ ලකුණු 05 ක් ලැබේ ඇත්තේ ඔහුගේ ශේෂිය යෝදුම් කරන ශේෂියට දෙකක් පහළින් තිබීම මතය. ජේ. මිගහවත්ත ආරුරුදු 22ක් සේවය කර ඇති අතර, ඒ අනුව උපරිම ලකුණු පහකට සීමා කිරීම සාධාරණ හා පුක්කිසිහාගක තොවන බව පිළිගත හැකිය.

අංක 04 යටතේ අතිරේක පුහුණු පාඨමාලා හා විෂයය බාහිර ස්ථිරකාරකම් යටතේ ලකුණු ලබා දී ඇත. මෙම ඉල්ප්‍රමිකරුවන් තියෙනාම ලකුණු 03,02,03 ලබා දී ඇති බව වගලත්තරකරු ඉදිරිපත් කරන ලද ලේඛනයේදී සඳහන්ව ඇති අතර, එමම ලකුණු ලබා දීම කෙසේ සිදු වූ විශේද යන්න පිළිබඳව සාක්ෂි බෙරුම්කරණයට ඉදිරිපත් කර නැත. සම්මුඛ පරික්ෂණයට පෙනී සිටි සිසිදු තිබුරු මිලියන් මත ලබා දී නැති අතර, එහි පිළිගත හැකිය.

කිරීමට සේවා යෝජක අපොහොසත් විය. සේවා යෝජක කැදවන ලද සාක්ෂිකරු ලකුණු ලබා දී තිබූ බව ලේඛන මත සාක්ෂි ඉදිරිපත් කළ අතර, එකී ලකුණු නිසි ඇගයීමක් මත ලබා දී තිබූ බව බෙරුම්කරණයේ දී තහවුරු කිරීමට අපොහොසත් විය. මෙම ඉල්ලුම්කරුවන් ලබා ගෙන තිබූ සහතික කිපයක් සිය පුරුම ප්‍රකාශය සමඟ ඉදිරිපත් කොට තිබූ අතර, වගලත්තරකරු එම ලේඛන ප්‍රතික්ෂේප කිරීමක්ද කර නැත. ඉහත කරුණු සැලකිල්ලට ගෙන ඉල්ලුම්කරුට මෙම කුම වේදය යටතේ ලකුණු ලබා දී සාධාරණව කටයුතු කර තිබූ බව බෙරුම්කරණයේදී ඉදිරිපත් වූ සාක්ෂි අනුව තහවුරුව නැති බව මම නිගමනය කරමි.

අංක 05 යටතේ ලකුණු දී තිබූ ආකාරය ඉල්ලුම්කරුවන් අහියෝගයට ලක් කර තොතිබුණි.

අංක 06 යටතේ සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු ලබා දී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව සාක්ෂි ඉදිරිපත්ව තොතිබුණි. ඉහත සම්මුඛ පරීක්ෂණයට තිලධාරීන් 04 දෙනෙකු පෙනී සිට ඇති බව R/05 ලේඛනය අනුව අනාවරණය වේ. මෙම පෙනී සිට තිලධාරීන් තියෙනෙකු සමාගමේ සේවකයින් වන අතර, එම තිලධාරීන් කැදවා ලකුණු ලබා දීම කුමන පදනමක් මත සිදු කළේද යන්න පිළිබඳව සාක්ෂි මෙහෙයුම්වාද වගලත්තරකරු අපොහොසත් විය.

මෙම ආරච්චලට පදනම් වී ඇත්තේ අභ්‍යන්තර උසස්වීමක් සඳහා ඉල්ලුම් පත් කැදවීමෙන් අනතුරුව පත් කර ගත් පුද්ගලයින් නිවැරදි කුමයට පත් කර තිබුණේද යන්න විමසා බැලීමය. මෙවැනි විටක රට නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම කළ යුත්තේ දෙවැනි පාර්ශවය හෙවත් සේවා යෝජකයාය.

වගලත්තරකරු මෙම බෙරුම්කරණයට කැද වූ එකම සාක්ෂිකරු මානව සම්පත් අංශයේ ලිපිකරුවකු වන මෙම සම්මුඛ පරීක්ෂණයන්ට කිසිදු ආකාරයකින් දෙක තොතු පුද්ගලයකු බවද

බෙරුම්කරණයේදී සනාථ විය.

බෙරුම්කරණයට ඉදිරිපත් වූ සාක්ෂි අනුව B I ආරක්ෂක තිලධාරී තනතුරට පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු නිසි ආකාරයට ලබා දී තොතිබූ බවද ඉල්ලුම්කරුවන්ගේ සුදුසුකම් නිසි ආකාරයට ඇගයීමක් කර තොතිබූ බවද බෙරුම්කරණයට ඉදිරිපත් වූ සාක්ෂි අනුව වැඩි බර සාක්ෂි මගින් තහවුරුව ඇති බව මම නිගමනය කරමි.

ඉල්ලුම්කරුවන්ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් කුමන සහනයක් දිය යුතුද යන්න රේඛට විමසා බැලීය යුතු කරුණ වන්නේය. ඉල්ලුම්කරුවන් වෙනුවෙන් කරුණු දක්වම්න් B I ආරක්ෂක තිලධාරී තනතුර ලබා දෙන ලෙස ඇයැදු තිබේ.

ඉල්ලුම්කරුවන් දැනට සේවයේ නිපුක්ත තිලධාරීන් වන අතර, ඉහත තනතුර පුරුෂ්පාඩ තොමැති බවටද කිසිදු සාක්ෂියක් මගින් තොරතුරු අනාවරණය තොවිති. මෙම ඉල්ලුම්කරුවන් දිරීස කාලයක් කුළ ආයතනයේ සේවය කර ඇති හෙයින්ද, B I ආරක්ෂක තිලධාරී තනතුර සෙසු සේවකයින්ට ලබා දුන් දිනයේ සිට ලබා දීමන්, එම තනතුරට හිමි වැටුප් තලයේ පිහිටුවීමන්, මේ දක්වා රට හිමි හිග වැටුප් නිවැරදි ලෙස ගණනය කර ගෙවීම සුදුසු බවත්, මම නිගමනය කරමි.

මෙම පුදනය ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව මාසයක් ඇතුළත ඉහත දක්වා පරිදි තනතුරේ පිහිටුවීමත්, එකී තනතුරේ හිග වැටුප් ලබා දෙන ලෙසත්, සහකාර කමිකරු තොමසාරීස්, මැද කොළඹ මගින් ගෙවන ලෙසත්, ඉහත වගලත්තරකරුට මම නියෝග කරමි. මෙය සාධාරණ හා යුත්තිස්සගත ප්‍රධානයක් වන බැවත් මෙසේ ප්‍රකාශයට පත් කරමි.

පාලිත විරසේකර,
බෙරුම්කරු,

2015.07.02

10 - 934